

SUPPLEMENT  
TO  
**The Ceylon Government Gazette,**  
PART III.

FRIDAY, SEPTEMBER 10, 1897.

**NOTICE UNDER ORDINANCE NO. I OF 1897.**

[An Ordinance relating to Claims to Forest, Chena, Waste, and Unoccupied Lands.]

**T**AKE notice, that unless within three months from the 30th day of July, 1897, being the date of this notice, the persons, if any, who claim any interest in the land commonly called or known as Ollikuliya and Mullikandala-ma, and shown in preliminary plan 2,199 as lots 10,749 and D 1,094 to O 1,094, situate in the villages of Ollikuliya and Mullikandalama, in the Rajawanni pattywa of Demala hattpattywa, in the Puttalam District of the North-Western Province, containing in extent 452 acres and 1 perch, and bounded as follows: on the north by Nanneri-oya, on the south by Crown jungle and Ollikuliya village, on the east by Crown land called Murukawata-wanakale and the village of Murukawatawana, and on the west by Ollikuliya village and Crown jungle called Nawagahamukalana—appear before me at the Puttalam Kachcheri and make claim to the said land or to some interest therein:

I, Edward Thomas Noyes, Assistant Government Agent, Puttalam, in pursuance of the powers in me vested by Ordinance No. 1 of 1897, will on the 30th day of October, 1897, being the date on which this notice expires, declare by writing under my hand that the said land is the property of the Crown.

E. T. NOYES,  
Assistant Government Agent.

**වැනි 1897 ක්වී ජූලි මස 30 වෙති දින පුත්තලම් දියුණුස් කුවේ දෙමලු හස්පත්තුවට අයිති රජවත්තේ පත්තුවේ මල්ලිකුලිය සහ මොල්ලිකන්ඩ්ලම් යහ ගම්මලු පිහිටා තිබෙන සාමාන්‍යයන් මල්ලිකුලිය සහ මල්ලිකන්ඩ්ලම් කියන අකුර රුකුන් පර්වත් 1 කේ වියාලු නොමිලර 2,194 උරන් මුල් සිනිහමේ 10,749 සහ D 1094 සිට O 1094 දක්වා, තිබෙන ඉඩිලිවලට යම් උරුම්වාසිකමන් හෝ මැදහන්කමන් තිබෙන අය විසින් එසේ සමෙක් සිරින්වාහම් ම්, ඉදිරිපිට පැමින ඉහතක් ඉඩිලිවලට යම් උරුම්වන් හෝ මැදහන්කමන් කිය නිරියාත් මිය පුත්තලම්දියුණුස් කුවේ උප්පිජන්න උරන්නායේසේ වන ඇතිරේ තෝමස් නොයිස් යන ම්, විසින් වැනි 1897 ක්වී අවුරුද්දේ නොමිලර 1 කේ ආසුජන්නෙන් මිට ලැබේ තිබෙන බලය කරණකාටගෙන් වැනි 1897 ක්වී ඔක්තෝබර් මස 30 වෙති දින එනම් මේ නොයිසිය අවසාන වෙන දිනෙදී එක් ඉඩිලිවලට යුතුව හැරියට මගේ අතින් ලිංහා ප්‍රකාශකරන්ව යෙදෙන බව මෙයින් දැඩුම්පුන්හා ඇති.**

මුසිම්.

උතුරට තාන්නේරිඡයද, දකුණට අන්තුව සහාකා කැලේ සහ මල්ලිකුලිය යන ගමද, තැගෙන්තුරට මුරුන්කුවටවන කැලේ කියන රුපයන්නක ඉඩිලිවලටවන කියන ගමද, බස්නාවට මල්ලිකුලිය කියන යම් සහ ආන්තුව සහාකා තුවගා මුකුලාබද යන රුපයන්නක කැලේද.

ර්. එ. නොයිස්,  
අන්තුවේ උප්පිජන්නායේසේ.

இத்தாற் சுகலருமநியபவேண்டியது இந்த அறிவித்தலின் திகழியாகிய 1897 ம் ஆட ஆடமாசம் 30 திகதி துக்கம் மூன்று மாசத்திற்குள் வடமேன மாராணத்தின் புத்தளம் மில்திரிக்கின் தெமள அத்பத்துக்குச்சேர்ந்த ரூஜவன்னிப்பத்து மூன்றிக்கண்டலம் என்ற கிராமங்களிலிருக்கிற பின்சொல்லப்படுகிற 2,199 ம் இலக்க பிளானில் சூறித்திருக்கிறபடி 10,749 ம் இலக்கக் காணியும் D 1094 ம் இலக்கக் காணித்துண்டிலிருந்து O 1094 ம் இலக்கக் காணித்துண்டு வரைக்கும் இருக்கப்பட்ட காணித்துண்டிக்குக் கெல்லைகளாவது :—  
வடக்கு-நன்னெரிய, தெற்கு-முடிக்குரிய காடும் ஒள்ளிக் குளிக் கிராமமும், கிளக்கு-முடிக்குரிய முருக்கவட்டவன் காடும் முருக்கவட்டவன் கிராமமும், மேற்கு-ஒள்ளிக்குரிய கிராமமும் முடிக்குரிய நாவகரமுக்களான என்ற காடும் ஏக்கர் 452 பந்தேஸ் 1.

மேற்சொல்லப்பட்ட காணிகளுக்கு உரித்தள்ளவர்கள் ஆராகுதவிருந்தால் அவர்கள் வடமேன் மாசாணத்தின் உதவி அரசாட்சி சொன்று எட்டுவெட்ட தோமர்ஸ் கோயில் ஆகிய என்முன் புத்தளம் கச்சேரியில் தெரியப்பட்டு உரித்துக் காணப்பியாகிறார்கால் 1897 ம் ஆண்டின் 1 ம் இலக்கக் கட்டளைச்சட்டத்தினால் எனக்குக் கொடுத்திருக்கும் தத்தவச்தின்படியே இந்த அறிவித்தல் முடியும் திகழியாகிய 1897 ம் ஆண்டு அப்பிகையாசம் 30 ந் திகதி என்கொயாப்பமிட்டு ஏழுத்து மூலமாய் சொல்லப்பட்ட காணிகளை முடிக்குரிய ஆதனமென்று வெளியருங்கப்படுத்துவேன்.

ஈ. நீ. சொயிஸ்,  
அரசாட்சி உதவி சென்றுத்தார்.